



1 ජාත්‍යන්තර කමිකරු ප්‍රමිතීන්හි ආරම්භය

සීමාන්තික සූරා කැමටට විරෝධී, කමිකරු අධිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් මගින් කමිකරුවන් ආරක්ෂා කර ගැනීමේ අදහස 19 වැනි සියවසේ මුල් නාගය දක්වා ඇතට දිව යන්නකි. විවිධ යුරෝපීය රටවල මෙම අදහස ඉදිරියට ආවේ පුද්ගලික මට්ටමේ ක්‍රියාකාරීත්වයන් ලෙසය. 1901 දී ස්වීචරලන්තයේ / බඟොල් හි දී පුද්ගලික මට්ටමීන් කමිකරුවන් ගේ තෙතික ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීමෙන් පසුව 1905 දී සහ 1906 දී ස්වීචරලන්ත ආන්ඩ්ව් ජාත්‍යන්තර සම්බුද්ධ දෙකක් කැඳවනු

ලැබේය. අවම පොදු ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර විකශ්‍රාතාවය මගින් කමිකරු කටයුතු පිළිබඳ රෙගුලාසි සකස් කිරීම එම සමූල දෙකෙහි අරමුණා විය. වියි සමූල දෙකෙහි ප්‍රතිඵල වූයේ මුළුම ජාත්‍යන්තර කමිකරු සම්මුති දෙකයි. පළමුවෙන්න, කර්මාන්ත සඳහා වූ සේවා තියුක්තියේ දී කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදුවේම තහනම් කිරීමය. දෙවිජ්න ගිහිකුරු නිෂ්පාදනයේ දී සුදු පොස්පරස් භාවිතය තහනම් කිරීමය.

ජාත්‍යන්තර ගිවිසුම් සහ නීති මගින් කමිකරුවන්ගේ තත්ත්වය වර්ධනය කිරීමේ අදහස පළමු ලෝක යුද්ධ සමයේ වඩාත් ඉදිරියට ගමන් කළේය. විශේෂයෙන් වෘත්තීය සම්ති මැල්ල සිටියේ සාම ගිවිසුම් වලට කමිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි ද ඇතුළත් කරන ලෙසයි. මෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් විවකර පැවති සාම සමූලව විසින් ජාත්‍යන්තර කමිකරු නීතිය පිළිබඳ විශේෂ කොමිසමක් පත් කරනු ලැබේය. මෙම කොමිසමේ නිර්දේශය වූයේ, සාම ගිවිසුම් වලට ජාත්‍යන්තර කමිකරු සංවිධානය පිහිටුවීම සඳහා වූ විධිවිධානයක් ඇතුළත් කිරීමය. එම ජාත්‍යන්තර කමිකරු සංවිධානයට පැවරුණු වගකීම වූයේ කමිකරුවන් සහ ඒ භා බැඳුණු සෙසු කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර උපකාරක (සම්මුති සහ නිර්දේශ) නිර්මාණය කිරීමය.

ජාත්‍යන්තර කමිකරු සංවිධානයේ ව්‍යවස්ථාව 1919 අප්‍රේල් මාසයේ දී පැවති සාම සමූලවේ දී වර්සේල්ස් ගිවිසුමේ XIII වැනි කොටස ලෙස පිළිගෙන්නා ලදී. විනි මෙසේ ප්‍රකාශ කෙරෙනි:

“විශේෂ වක්‍රීත වූත්, කළුපවත්නා වූත්, සාමයක් පිහිටුවිය හැක්කේ විය සමාජ සාධාරණය මත පදනම් වූයේ නම් පමණකි.” විසේම සංවිධාන ගත විමේ තිද්‍යක කමිකරුවන්ට මෙන්ම සේවකයන්ට ද “විශේෂ සහ හඳුනී අවශ්‍යතාවයක්” ලෙස ද විහි දැක්වෙනි.

ව්‍යවස්ථාව සඳහා වූ හැඳින්වීමෙහි ද වෘත්තිය සම්ති ගොඩනැගීමේ අයිතිය සේවා තත්ත්වයන් වර්ධනය කිරීමේ සහ ඒ මගින් සාමය සහතික කිරීමක් ලෙස විශේෂයෙන් සඳහන් කර තිබේ.

1919 ඔක්තෝබරයෙහි ද ජගත් කමිකරු සම්මේලනය වොෂිංහයේ ද රස් විය. විහි ද පාලක සහාවක් පත් කෙරෙනු අතර පළමු ජාත්‍යන්තර සම්මුතින් පිළිගැනීනි. ඉන් පසු වසර වලදු ජගන් කමිකරු සම්මේලන වාර සම්මත වශයෙන් පවත්වන ලද නමුත් තමනට පැවරෙනු කාර්ය භාරය කෙරෙනි පුර්ණ වශයෙන් යොමු වූ ආකාරයක් දක්නට ලැබුණේ නම්. ඒ අතරතුර කාලයේ ද පිළිගැනුණු විකම මානව නිමිකම් සම්මුතිය වූයේ 1930 ද පිළිගැනුණු අංක 29 දරන බලහත්කාර ඉමය පිළිබඳව වූ සම්මුතියයි. සංවිධාන ගතවීමේ තිද්‍යක පිළිබඳව වූ සම්මුතියට පිළිගැනීමක් ඇති කරගැනීමට දරන ලද උත්සාහය වන්ත්‍ර විය.


ජගත් කමිකරු සංවිධානයේ සැබෑස බලපෑම ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධිය අවසන් වීමෙන් පසුවය. ජ්‍යෙෂ්ඨ යටත් වීමට වසරකට පෙරදීම 1944 මැයි මාසයේ ද “පිළිබෙළුවා ප්‍රකාශනය” මගින් ජගත් කමිකරු සම්මේලනය නැවත පිළිගනු ලද්දානි. ජගත් කමිකරු සම්මේලනයෙහි ප්‍රතිපත්ති සහ පරමාර්ථ විහි විශේෂයෙන් ඇතුළත් විය. ඒ අනුව:

- ශ්‍රමය යනු වෙළෙඳ භාණ්ඩයක් තොටේ.
- අධින්ධ ප්‍රගතිය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ හා වික්‍රෝස් ව ක්‍රියා කිරීමේ නිදහස අත්‍යවශ්‍ය ය.
- යම් තැනක දිලිඳුකම පවතී ද, විය සැමතැන ම සෞඛ්‍යාග්‍යයට ත්‍රෑපනයකි.
- ජාති, ආගම් හෝ ලිංග හේදයකින් තොරව සියලුම මනුෂයන්ට නිදහස, ආත්මාභාන්‍ය, ආර්ථික සුරක්ෂිතතාව හා සමාන ඉඩ ප්‍රස්ථාවන් සහිත තත්ත්වයන් යටතේ තමන්ගේ ලොකික සුහුසිද්ධියන් ආධ්‍යාත්මක සංවර්ධනයන් උදෙසා කටයුතු කර ගැනීමේ අයිතිය ඇත්තේ ය.

යනාදී ලෙස දැක්වා තිබේ.

වී තුළ තව දුරටත් කරැතු රැසක් අවධාරණය කර තිබේ.

“සාමූහික කේවල් කිරීමේ අයිතිය එලදායී ලෙස පිළිගැනීම, කළමනාකාරත්වය සහ කම්කරුවන් අතර පවත්නා සහ-සම්බන්ධතාවය එලදායීත්වයේ කාර්යක්ෂමතාවයෙහි අධින්ධ වර්ධනයට හේතු වන බව සහ සමාජයේ සහ ආර්ථික පියවර සැකසීමෙහිලා කම්කරුවන්ගේ සහ සේවයන්ගේ සාමූහිකත්වයේ අවශ්‍යතාවය” යන කරැතු වියට ඇතුළත්ය. 1946 දී මෙම පිළිබඳ් රියා ප්‍රකාශනය ජ්‍යෙන් කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාවට ඇතුළත් කෙරිණි.



2 ජගත් කමිකරු සංවිධානය සහ වික්සත් ජාතීන්

වික්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවනු ලැබූවේ 1945 දිය. වික්සත් ජාතීන්ගේ ප්‍රජාප්‍රතිඵ තුළ ජගත් කමිකරු සංවිධානය වැනි ආයතන පිහිටුවීම සඳහා විධිවිධාන සැකසී තිබේ. “ආණ්ඩු අතර ඇතිවන විකශන්තාවයන් මගින් පුලුල් ජාත්‍යන්තර වශයෙහි උස්සන විවිධ, විශේෂ නියෝජිත ආයතන පිහිටුවීම වික්සත් ජාතීන්ගේ සංඛ්‍යාවයන් තුළට ගෙන ආ යුතු” බව එහි දැක් වේ.

මෙම විධිවිධානයන් ඇතුළු යම්න් 1945 නොවැම්බරයේ දී පැවති ජගත් කමිකරු සමුළුවේ දී වික්සත් ජාතීන්ගේ

සංචිතය සමග සම්පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියා කිරීමේ අනිලාඟය යෝජනාවක් ලෙස සම්මත කර ගන්නා ලදී. වික්සන් ප්‍රාග්ධන්ගේ මහා සමුළුවේදීත් ජගත් කම්කරු සමුළුවේදීත් සම්මත කෙරෙනු විකශ්‍රාතාවයක ජගත් කම්කරු සංචිතය හඳුන්වනු ලබන්නේ “චිතැන් සිට ඉදිරියට නිශ්චය කර ඇති ප්‍රයෝගනයන් සපුරා ගැනීමේ මූලික උපකාරකයක් ලෙස සුදුසු පරිදි ක්‍රියා කරම්න් විවැනි වගකීම් පවරා ගනු බඩන විශේෂ නියෝජිත අයනයක් ලෙස..” ය.

සංචිතය දෙකම තවදුරටත් තම තමන්ගේ න්‍යාය පත්‍ර තුළට විවිධ කරෙනු ඇතුළත් කර ගැනීමට අනෙකාන්‍යව විකශ්‍රාතය එය. ඒ අතරින් යෝජිත විකක් ලෙස, සංචිතය ගතවීමේ තිද්‍යුණු ද මානව අයිතින් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කොටසක් බවට පත්වෙයි.

“සැම දෙනාටම තම ආරක්ෂාව සඳහා වූ කැමරෙන්ත පරිදි වෙන්තිය සම්ති සංචිතය කිරීමටත් ඒවාට බැඳුමටත් අයිතියක් නිබේ.” (23 වැනි වගන්තිය 4 වැනි ජේදය)

වික්සන් ප්‍රාග්ධන්ගේ ආර්ථික සමාජයේ සහ සංස්කෘතික අයිතින් පිළිබඳව වූ පාත්‍රත්වයේ ප්‍රයුත්තියෙහි ඇතුළත් අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට අදාළව ජගත් කම්කරු සංචිතය සම්මුතින් 75ක් පමණ නිබේ. ඒවා මගින් පාත්‍රත්වය ප්‍රයුත්තියෙහි නි ඇති පොදු ප්‍රතිපත්ති ජාතික නීති පැනවීමේ දී සහ ඒවා භාවිතාවෙහි යෙදුවීමේ දී වඩාත් සුවිශේෂ අයිතිවාසිකම් බවට පරිවර්තනය කරනු ලැබ නිබේ.

විසේම විශ්ව ප්‍රකාශනය, වික්සන් ප්‍රාග්ධන්ගේ පාත්‍රත්වය ප්‍රයුත්ති සහ ජගත් කම්කරු සංචිතයේ සම්මුතින් විකශ්‍රාතය සමග බැඳු පවතී. කම්කරු සහ සමාජයේ කරෙනු

සම්බන්ධව විශේෂයෙන් පවරන ලද හිමිකමක් ඇති සුවිශේෂ ආයතනයක් වූ ජගත් කමිකරු සංවිධානයට වියටම අයත් වනවස්ථාවක්, වියටම අයන් වූ සමාජික පිරිසක් සහ ආයතනික ව්‍යුහයන් ද හිමිය. නමුත් පොදු ව්‍යවමනාවත් යටතට ගැනෙන සේපු සියලු කාර්යයන් තිදී විය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වියට අනුබද්ධ සේපු සුවිශේෂ සංවිධාන සමාග (FAO, යුහෙස්කෝ, යුනිසේල්, UNDP, WHO වැනි) සම්ප සඛ්‍යතාවයක් ඇතිව කටයුතු කරයි.



3 ජගත් කම්කරු සංචාරයේ ව්‍යුහය

වර්තමානයේ ජගත් කම්කරු සංචාරයට සාමාජික රාජ්‍යයන් 180 ක් පමණු අයත් ය. ජගත් කම්කරු සංචාරයේ ව්‍යුහය පදනම් වන්නේ තෙශපාරුණ්වීය මූලධර්මය මතය. විනි අර්ථය වන්නේ සංචාරයේ සියලුම අංශ ආණ්ඩුවේ නියෝජිතයන්, සේවක පක්ෂයේ නියෝජිතයන් සහ සේවක පක්ෂයේ නියෝජිතයන්ගේ සමන්විත වීමයි.

ජගත් කම්කරු සමුළුව සියලුම සාමාජික රටවල් නියෝජනය කරමින් සැම වසරකම මහා සහාවක් ලෙස රස් වේ.

විම සමුළුවට සහනාගි වන සෑම ජාතික නියෝජිත කණ්ඩායමක් ම ආන්ත්‍රික්වේ නියෝජිතයන් දෙදෙනෙකුගෙන්, සේවන පසු පෙන්වන්න නියෝජිතයකුගෙන් සහ කම්කරු නියෝජිතයකුගෙන් සමන්විත විය යුතුය. සමුළුවට සහනාගි වන සේවන පසු පෙන්වන් සහ කම්කරු නියෝජිතයන් රජය විසින් නම් කරනු ලබන අතර ඒ සඳහා කම්කරුවන්ගේත් සේවන පසු පෙන්වන් ප්‍රථම් නියෝජනය ඇති සංවිධාන සමග ව්‍යාපෘතාවයකින් යුත්තව විකිනී නම් කිරීම කළ යුතු වෙයි.

රාතික නියෝජිත කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු ම ස්වාධීන ලෙස ජන්දය පාවිච්චි කිරීමේ හිමිකම ලබයි. එවිට වක් ජාතික නියෝජන කණ්ඩායමක කම්කරු නියෝජිතයන්ට විම කණ්ඩායමේ ම රජයේ සහ සේවක පසු පෙන්වන් නියෝජිතයන් දරන මතයට වෙනස් ව ජන්දය පාවිච්චි කිරීමේ හිමිකම නිබැඳී. සංවිධානයේ ඉහළම විධායක බලය ජගත් කම්කරු සමුළුව වෙත හිමි වන හෙයින්:

- ජගත් කම්කරු ප්‍රමිතින් සැකසීම සහ සාකච්ඡා කිරීම ඒවා ක්‍රියාත්මක කරවීම අධිකාශනය කිරීම.
 - සාමාජික රාජ්‍යයන් විසින් මූල්‍යාධාර සැපයු අයවැය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම
 - පාලක මණ්ඩලය තෝරා පත් කර ගැනීම.
- මෙම සමුළුවේ දී ප්‍රධාන වශයෙන් සිදු වේ.

පාලක මණ්ඩලය සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සෑම වසර තුනකට වරක් ම සිදු වේ. දැනට ක්‍රියාත්මක වන පාලක මණ්ඩලය 56 දෙනෙකුගෙන් යුත් පූර්ණ සාමාජිකත්වයකින් සමන්විතය. සමුළුව මෙන්ම පාලක

මණ්ඩලය ද තෙශපාරිශ්චීය සංයුතියකින් සමන්විතය. ඒ අනුව ආන්ත්‍රික සාමාජිකයන් 28 දෙනෙක්, සේවක පක්ෂයේ සාමාජිකයන් 14 දෙනෙක් හා සේවක පක්ෂයේ සාමාජිකයන් 14 දෙනෙක් විසින් විම පාලක මණ්ඩලය නොබවනු ඇත.


ආන්ත්‍රික නියෝජිතත්වයේ ආසන 28න් 10ක් “ප්‍රධාන කාර්මික රාජ්‍ය අවශ්‍යතාවය” සඳහා වෙන්කර තබනු ලැබේ. ඒ අනුව ඉතිරි ආන්ත්‍රික සාමාජිකයන් ජගත් කම්මිකරු සංවිධානයේ ඉතිරි සාමාජික රාජ්‍ය නියෝජිතයන් අතරින් තෝරා ගැනෙති. සේවක පක්ෂයේ නියෝජිතයන් 14 දෙනාත් කම්මිකරු නියෝජිතයන් 14 දෙනාත් විම අංශ නියෝජනය කරන කණ්ඩායම් අතරින් තෝරා ගැනෙති. සේවක පක්ෂය සහ කම්මිකරු පක්ෂය නියෝජනය කිරීමට ඔවුන් ඇති ප්‍රදේශලිඛි කුසලතාවය මත විම තෝරා ගැනීම සිදු වන අතර ඔවුන්ගේ ජාතිකත්වය පිළිබඳව සලකා බැලීමක් සිදු නොවේ.

පාලක මණ්ඩලයෙහි කාර්යභාරය

- වාර්ෂික සමුළුවේ න්‍යාය පත්‍රය සැකසීම.
- සමුළුවේ දී ගන්නා ලද තීරණ පිළිබඳව සටහන් තබා ගැනීම සහ විකිනී තීරණ ත්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීම.
- අධික්ෂණ ජනරාල්ටරයෙකු පත් කිරීම සහ ජගත් කම්මිකරු කාර්යාලයේ කටයුතු මෙහෙයුම්.
- මෙම මණ්ඩලය වැඩිදුරටත් ජගත් කම්මිකරු ප්‍රමාතීන් ත්‍රියාවේ යෙදුවීම පිළිබඳව ආයතනික ව්‍යුහයන් තුනක් මගින් අධික්ෂණය කරනු ලබයි. ඒවා නම්:

- අ) සම්මුතින් සහ නිරදේශ ක්‍රියාවේ යෙදුවීම පිළිබඳව වූ විශේෂයෙන් කමිටුව.
- ආ) වික්රෝවීමේ නිදහස පිළිබඳව වූ තොරතුරු සෙවීමේ සහ විසඳීමේ කොමිසම.
- ඇ) වික්රෝවීමේ නිදහස පිළිබඳව වූ කමිටුව යන ජ්‍යෙෂ්ඨ.

ඡගත් කමිකරු කාර්යාලය ස්ථාවර ලේකම් කාර්යාලයක් වන අතර ඡගත් කමිකරු සංවිධානය විසින් පවරන ලද කාර්යයන් රැසක් ඉන් ඉටු වේ. සමුළු සහ සෙසු රැසවීම් ආදිය සංවිධානය කිරීම සහ සාමාජික රිවවලට තම ජාතික නීති පද්ධතිය තුළ ඡගත් කමිකරු ප්‍රමිතින් භාවිතාවට ගෙන එම ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීම ඒ අතර වෙයි. ඡගත් කමිකරු කාර්යාල මුලස්ථානය පිහිටුවා ඇත්තේ ස්වේච්ඡරුන්තයේ පිළිවා නුවරයි. ඒ හැරැණුකොට කළුජීය කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල (උප කාර්යාල ආවරණය වන පරදි) සහ සම්බන්ධීකරණ කාර්යාල (යුරෝපයේ, වික්සත් ජනපදයේ, කැනඩාවේ සහ ජපානයේ) ද පිහිටුවා තිබේ.



4 ජගත් කමිකරු සංවිධානයේ ප්‍රමිති සැකසීම

ජගත් කමිකරු සමුළුවේ ප්‍රධාන කාර්යකාර්ය ජාත්‍යන්තර කමිකරු ප්‍රමිතින් සැකසීම සහ සම්මත කර ගැනීමයි. මෙම ප්‍රමිතින් මූලික මානව අයිතිවාසිකම්, සේවා නියුත්තිය, සමාජය ප්‍රතිපත්ති, කමිකරු පර්පාලනය, සමාජ ආරක්ෂණය සහ තවත් විෂයන් ගණනක් සමඟ බැඳු පවතී.

මෙම ප්‍රමිතින් සම්මුති සහ නිර්දේශ යන ආකාර දෙකක් ගති. විම සම්මුති සහ නිර්දේශ අනුමත වීමට නම් ජගත් කමිකරු සමුළුවේ දී තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් සම්මත

විය යුතුය. සම්මූතීන් සහ ජාත්‍යන්තර ගිවිසුම් සාමාජික රටවල වලංගුහාවය සඳහා විවෘත ය. සාමාජික රටවල ව්‍යවස්ථාපාදකයන් විසින්, සම්මූතිය වලංගු කළ යුතු යැයි නිගමනය කරන්නේ නම්, ඒ මගින් පෙන්වා දෙන්නේ රටේ අන්තන්තර නීතිය සහ භාවිතය මගින් විකි සම්මූතියේ අඩංගු විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ වගකීමට බැඳී සිටින බවයි.

නමුත් විවැනි වලංගු කිරීමක් නැතිවත් සම්මූතියකට නීතියේ සහ භාවිතාවේ මං සලකුණක් ලෙස කටයුතු කළ නැකිය.

නිර්දේශ යනු ජාත්‍යන්තර ගිවිසුම් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් කිසිදු තෙතික බැඳීමක් නැත. ඒවා මගින් ජාතික ව්‍යවස්ථාපාදකයන්ට හා අදාළ අධිකාරීන් වෙත ප්‍රතිපත්තිමය මග පෙන්වීම් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

වර්තමානයේ දී ජගත් කමිකරු සංවිධානයේ සම්මූතින් සහ නිර්දේශ සැලකිය යුතු ප්‍රමාණයක් සම්පාදනය වී තිබේ. 1919 දී ජගත් කමිකරු සංවිධානය ආරම්භයේ සිට මේ දක්වා පවත්වන ලද සම්මූතිවලදී සම්මත කරගන්නා ලද සම්මූතින් 187 ක් සහ නිර්දේශ 198 ක් පමණ වියට ඇතුළත් ය.



5 ජගත් කම්කරු සංචාරයේ මූලික සම්මුතින්

හරයාත්මක කම්කරු අයිතිවාසිකම්හි ආරක්ෂාව සඳහා වඩාත්ම වැදගත් වන මෙවලම් ලෙස ලෝකය පුරා සැලකෙන ජගත් කම්කරු සංචාරයේ මූලික සම්මුතින් 8ක් නිඩි. ඒ සියල්ල “මූලික මානව අයිතින්” යටතට ගැනෙන අතර “ජගත් කම්කරු සංචාරයේ මූලික සම්මුතින්” ලෙස ද සැලකේ.

5.1. එක්රේස්වීමේ නිදහස සහ සංචිතය වීමේ

අයිතිවාසිකම සුරක්ෂිත (සම්මුති අංක 87, වර්ෂ 1948)

මෙම සම්මුතිය මගින් සියලුම කම්කරුවන්ට සහ සේවකයන්ට වෙනසක් තොමැතිව සහ පූර්ව අවසරයකින් තොරව තම කැමෙත්ත සහ තෝරා ගැනීම පරදි සංචිතය පිහිටුවීමට සහ සංචිතය වලට බැඳීමට අයිතියක් ඇති බව කියවේ. විසේම පොදු අධිකාරීන් තිසිවෙකුගේ මද්දනත්වීමක් හෝ සීමා කිරීමකට යටත් තොවී තමන්ගේම වූ ව්‍යවස්ථාවන් සහා ගැනීමට සහ තම නියෝගීතයන් තෝරා පත්කර ගැනීමටත් අයිතිය ඇති බව ඒ මගින් පෙන්වා දෙනු බැඩි.

විසේ පිහිටුවා ගන්නා ලද සංචිතය වලට සම්මේලන පිහිටුවා ගැනීමට හෝ තවත් සංචිතය සමග සන්ධාන ගොඩනගා ගැනීමටත් රාත්‍යන්තර සංචිතයන් හි සාමාජිකත්වය ලබා ගැනීමටත් හැකියාව තිබේ.

එක්රේස්වීමේ නිදහස ජගත් කම්කරු සංචිතයෙහි ව්‍යවස්ථාව තුළට පවා ඇතුළත් කරනු ලැබ තිබේ. වෙනයින් යම් රටක් ජගත් කම්කරු සංචිතය සමග සාමාජිකත්වයෙන් එක්වන විට ඉඩීම මෙම ප්‍රතිපත්ති සමග ද විකාර වේ. එක්රේස්වීමේ නිදහස පිළිබඳ අයිතිය කම්කරු අයිතින් හි මූලික අයිතිවාසිකම් අතර ප්‍රමුඛව කැපී පෙනෙන්නකි. මක් නිසාද යන්, විය “බලය ලබාදෙන මූලික අයිතියක් මෙන්ම සේවා නියුත්තියෙහි දී අනෙක් අයිතිවාසිකම් රාජීයක් භුක්ති විදිම සඳහා නව දෙරුවුවක් ද වන බැවිනි” ජගත් කම්කරු සංචිතයෙයේ (ඡ.ක.ස.) මූලික මූලධර්ම හා සේවා නියුත්තියෙහි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙහි පසු විපර්ම හා සම්බන්ධ ගෝලීය වාර්තාව

“සේවයෙහි දී ඔබේ හඩා” ප.ක.ස. වර්ෂ 2000 (Your Voice at Work)

කම්මිකරුවන්ට තම වෘත්තීය සම්මි පිහිටුවා ගැනීමේ හැකියාව නැතිනම් සෙසු කම්මිකරු අධිකිවාසිකම් අර්ථ විරහිත වනු ඇත.

5.2. සංචාරණය විමේ අධිකිය සහ සාමූහික කේවල් කිරීම පිළිබඳ අධිකිය (සම්මුති අංක 98, වර්ෂ 1949)

මෙම අංක 98 දුරන සම්මුතිය මගින් තනි තනි කම්මිකරුවන් ඔවුන්ගේ සේවා නියුත්තිය තුළ වෘත්තීය සම්මි විරෝධී අසාධාරණයන්ට ලක්වීමෙන් ආරක්ෂා කිරීමේ විධිචාරණයන් සකසා දී තිබේ. ඒ මගින් කම්මිකරුවන් ගේ සංචාරණ සහ සේවනයන්ගේ සංචාරණ අතර ඔවුනෙහුවන්ගේ කටයුතු සම්බන්ධව අනවශ්‍ය මැදිහත්වීම් වළක්වනු ලැබේ.

වියට අමතරව සම්මුති අංක 98 මගින් සේවා කොන්දේසි හා නියමයන් රෙගුලාසි ගත කරනු ලිතිස සේවනයන්ගේ හෝ සේවනයන්ගේ සංචාරණ සහ වෘත්තීය සම්මි අතර සාමූහික කේවල් කිරීම දීර්ඝ ගැන්වීමට සහ ප්‍රවර්ධනයට තුළු දිය හැකි හා වියට සුදුසු වූ පියවර ගැනීම පිළිබඳව අවධාරණය කරයි.

5.3. බලහත්කාරයෙන් සේවයෙහි යොදාවීම (සම්මුති අංක 29, වර්ෂ 1930)

බලහත්කාරයෙන් සේවයෙහි යොදාවීම පිළිබඳව වූ සම්මුතිය, බලහත්කාර පිඛාවට පත් කිරීම හෝ අනිවාර්ය

සේවයෙහි යෙදුවීම යන කරුණුවලට අදාළ ය. “කිසියම් පුද්ගලයකු වෙතින් යම්කිසි දැඩිවමකට යටත් කරනු ලැබේමේ කොහොදුසිය මත විඛි පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව යම් කාර්යයක් හෝ සේවාචක් ලබා ගැනීම” මෙයින් අදහස් කෙරෙයි. විවැනි හාවිතාවක් සඳහා අවසර ඇත්තේ අතිවාර්ය හමුද සේවය, අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබේමෙන් පසුව බහන්ධනාගාරගත ගුම්ය ලබා ගැනීම වැනි අවස්ථාවලදී ය. විනිදි ඒ සඳහා රාජ්‍ය අධිකාරීන්වයකට බලය පැවරි තිබිය යුතුය. ඒ හැරුණු කොට හඳුසි තත්ත්වයක් උද්ගතව ඇත්තේ හෝ පොදු මහජනතාව පූර්ණ වශයෙන් හෝ විනි කොටසක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ඇති අවස්ථාවකදී ද පෙර කි අධිකාර බලය යටතේ අවශ්‍ය කාර්යයන් ඉටු කරවා ගැනීමට අවකාශ තිබේ.

සම්මුතිය තුළ වගකීමෙන් නිදහස් කරනු ලැබ හැති, කවර හෝ ආකාරයක බලහන්කාරයෙන් සේවයෙහි යෙදුවීමට අවකාශ සපෘයන්නා වූ විධිවිධානයන් අවලංගු කළ යුතුය. ඒ හැරුණු කොට මෙම 29 වැනි සම්මුතිය නීතිගත කරනු ලැබ ඇති, බලහන්කාරයෙන් සේවයෙහි යෙදුවීම නීති විරෝධී යැයි පිළිගෙන ඇති රටවල එමෙක බලහන්කාරයෙන් සේවයේ යෙදුවීම දැඩිය ලැබිය යුතු වරදක් විය යුතුවාක් මෙන්ම, විම දැඩිවම ප්‍රමාණවත් විකක් සහ තදින් ක්‍රියාත්මක කරන විකක් බව සහතික කළ යුතු ද වෙයි.

5.4. බලහන්කාරයෙන් සේවයෙහි යෙදුවීම අවසන් කිරීම (සම්මුති අංක 105, වර්ෂ 1957)

රාජ්‍යයන් බලහන්කාර හෝ අතිවාර්ය සේවය ලබා නොගත යුතු බවට සම්මුති අංක 29 තුළින් දක්වා ඇති

විධිවිධානයන්, මෙම සම්මුති අංක 105 මගින් උග්‍රසුරණය කරනු ලැබ තිබේ. ඒ පහත දැක්වෙන කරණු උදෙසා වේ:

- දේශපාලන බලහත්කාරය හෝ ඒ මත වන බලහත්කාර අධ්‍යාපනය හෝ පවත්නා දේශපාලන කුමයට පටහැනී දේශපාලන මත දැරීම හෝ ප්‍රකාශ කිරීම උදෙසා දූෂ්‍යවමක් ලෙස
- ආර්ථික සංවර්ධනයේ මෙවලමක් ලෙස
 - කම්කරු විනය තහවුරු කෙරෙන මාර්ගයක් ලෙස
 - වර්ෂන ක්‍රිය මාර්ගවලට සහනාගි වීම සඳහා වූ දූෂ්‍යවමක් ලෙස
 - වාර්ෂික, සමාජසීය, ප්‍රතික හෝ ආගමික වශයෙන් වෙනස්ව සැලකීමේ අකාරයන් ලෙස.

5.5. ඇවම වයස (සම්මුති අංක 138, වර්ෂ 1973)

මෙම සම්මුතිය මගින් අපේක්ෂා කරනු ලබන්නේ රාජ්‍යයන් සංඝිය ලෙසම ප්‍රමා ගුමය යෙදුවේම තහනම කිරීමත් සේවා නියුත්තිය සඳහා වූ අවම වයස් මට්ටමක් පිළිබඳ ප්‍රතිපත්තින් තීර්මාණය කිරීමත් සඳහා වූ ප්‍රගතිගාමී පියවර ගැනීමයි. ඒ මගින් තරෙණ ජනයාට රැකිය වල නියුත්ත වීමට පෙර කායිකව සහ මානයිකව ප්‍රමාණවත් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ලැබේ. මෙම සම්මුතිය මගින් සේවා නියුත්තියේ අවම වයස් සීමාව ලෙස නිශ්චිත කර ඇත්තේ වයස අවුරුදු 15 ය. එසේ නැතහොත් අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව වයස අවුරුදු 15 ට වඩා වැඩි අවස්ථාවල දී වීම වයස් සීමාව සේවා නියුත්තියේ ඇවම

වයස් සීමාව බවට නියම කොට ඇත. සමහර සංවර්ධනය වන රටවල මෙම වයස් සීමාව වයස අවුරුදු 14 ලෙස නිශ්චය කරනු ලැබේමට ප්‍රතිපාදන දැක්වෙයි. අවදහම් සහගත වෘත්තීන් සඳහා සම්මුතිය මගින් අවම වයස් සීමාව ලෙස නමිකර ඇත්තේ වයස අවුරුදු 18 ය. තරඟා සේවකයන් අනතුරු වලින් නොදින් ආරක්ෂා තත්ත්වයට පත්කර ඇත්තාම් සහ වියට අදාළ විශේෂ උපදෙස් බඩා දී ඇත්තාම් අවදහම් සහගත වෘත්තීන් සඳහා වූ වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට ප්‍රථම සංඛෝතිය වැඩ සඳහා වයස අවුරුදු 13 සහ ඊටි ඉහළ යොවනයන් යොදවා ගත හැකි අතර විභි දී විම කුරුයෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට සහ පාසල් අධ්‍යාපන කටයුතු වලට භාණිකර නොවන බවට වග බලා ගත යුතුය. සමහර සංවර්ධනය වන රටවල සංඛෝති වැඩ සඳහා වූ අවම වයස් සීමාව වසය අවුරුදු 12 දක්වා අඩු කිරීමට ද ප්‍රතිපාදන ඇත.

5.6. පළමා කමිකරු සේවයෙහි වඩාත් අයහපත් ආකාරයන් මුළුනුප්‍රවා දැමීම (සම්මුති අංක 182, වර්ෂ 1999)

මෙම සම්මුතිය මගින් පළමා කමිකරු සේවයෙහි වඩාත් අයහපත් ආකාරයන් ගණනාවක් අර්ථ නිර්පෙනය කර තිබේ.

- වහල්හාවය සහ වහල්හාවයට සමාන වන භාවිතාවන්, පළම් අලෙවී කිරීම සහ දේශසීමා හරහා කෙරෙන පළමා ජාවාරම, ණය බැඳුම්කර හා දුස භාවය සහ සන්නද්ධ ගැටුම් වලට පළම් යොදවා ගැනීම ඇතුළු අනිවාර්ය සේවයෙහි යොදාවීම.

- පළමා ගණිකා වෘත්තීය, ලිංගික ප්‍රකාශන නිෂ්පාදනය සඳහා හෝ ලිංගික තීරුපත්‍යයන් සඳහා පළම් යෙදුවේම, ඒ සඳහා පළම් ලබාගැනීම හෝ ප්‍රදානය කිරීම.
- මත්ද්වී නිෂ්පාදනය සහ ප්‍රවාහනය කිරීම වැනි නීති විරෝධ කටයුතුවලට පළම් යෙදුවේම වැවැනි කටයුතු පිණිස පළම් ලබා ගැනීම හෝ ප්‍රදානය කිරීම.
- පළම්ගේ සෞඛ්‍යයට, ආරක්ෂාවට සහ ආධ්‍යාත්මික යහපතට භානි සිදු වීමට තුළු දෙන්නා වූ ස්වභාවයෙන් යුත් කටයුතු වලට පළම් යෙදුවේම.

මෙම සම්මුතිය නීතිගත කරන්නා වූ රටවල් එම සම්මුතිය ආරක්ෂා කිරීම පිණිස භැඳීම් කටයුත්තක් සේ සළකා ඉක්මන් සහ එලදි ලෙස පියවර ගත යුතුය. වසය අවුරුදු 180 අඩු සියලුම පුද්ගලයන් යොදුවනු ලබ ඇති වඩාත් අයහපත් ආකාරයේ කම්කරු සේවාවන් තහනම් කිරීමට සහ මුම්බුප්‍රවාදුම්මට ත්‍රියා කළ යුතුය.

5.7. සමාන පාරිග්‍රූහික (සම්මුති අංක 100, වර්ෂ 1951)

මෙම සම්මුතිය මගින්, සමාන වට්තිනාකමක් ඇති කාර්යයන් සඳහා යොදුවනු ලබ සිටින පිරිමි සහ කාන්තා ග්‍රුමිකයන් හට සමාන වැටුප් වෙවතු ලැබේමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමත් එය ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය වලංගු භාවය රාජ්‍යයන් විසින් ලබා දීම අපේක්ෂා කෙරෙයි.

වීම ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදුවේම සඳහා වූ කුම්වේදයන් වන්නේ:

- ජාතික නීති සහ රෙගුලාසි
- වේතන නිශ්චය කිරීමේ දී අනුගමනය කළ යුතු යැයි භදුනා ගෙන ස්ථාපනය කරන ලද නීතිමය ප්‍රතිපාදන සහ ක්‍රියාපටිපාරේ
- වෘත්තීය සම්බන්ධ සහ සේවකයන් අතර වූ සාමූහික ගිවිසුම් හෝ
- පෙර කි ආකාරයන් කිහිපයක විකුණුවක් මගින්

වේතන මට්ටම නිශ්චය කිරීම පිළිබඳව සැපු හෝ වතු බලපෑමක් කළ භැයි තත්ත්වයක ආණ්ඩුව පවත්නා විට දී ආණ්ඩුව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳ සහතික විය යුතුය. විසේ නොමැති තත්ත්වයක දී විම ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය.

5.8. වෙනස් ලෙස සැලකීම (රැකියා සහ වෘත්තීය)

(සම්මුති අංක 111, වර්ෂ 1958)

මෙම සම්මුතිය මගින් අපේක්ෂා කරනු ලබන්නේ රැකියාවන්හි සහ වෘත්තීන් හි යෙදුවීමේ දී ජනවරිය, වර්ණය, ලිංගිකත්වය, ආගම, දේශපාලන මතය, ජාතිකත්වය හෝ සමාජ සම්භාවය වැනි කරුණු මත සිද්ධිය භැයි සියලුම ආකාරයේ ඇයුතු ලෙස සැලකීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමය. ඒ මගින් සමාන අවස්ථාවන් බ්‍රහ්ම දීමේ සහ සමාන ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය රාජ්‍යයන් මගින් නීතිගත කිරීම ද අපේක්ෂාතය.



6 මූලික මූලධර්ම සහ කේවා නියුත්තියෙහි අයිතිවාසිකම් පිළිබඳ ජගත් කමිකරු සංවිධාන (ඡ.ක.ස.) ප්‍රකාශනය සහ එහි පසු විපරම

පුවිණේ වැදගත් කමක් ඇති මෙම ප්‍රකාශනය 1998 ජෞවති 86 වැනි ජගත් කමිකරු සමුළුවේ දී ගෝලීයකරණයේ අතියෝගයට ප්‍රතිචාරයක් ලෙස සම්මත කර ගන්නා ලදී.

“ගෝලීයකරණය යනු, ආර්ථික වර්ධනයේ වික් සාධකයක් සහ ආර්ථික වර්ධනය යනු සමාජ වර්ධනයේ වික් පුරුව කොන්දේසියක් වන නමුත් වික් වර්ධනයන් සහතික කිරීම

සඳහා ගෝලීයකරණය ප්‍රමාණවත් සාධකයක් නොවේ. විය සම්පත් ජනනය කිරීම සඳහා උපකාර වන්නා වූ අයට විනි තමනට සාධාරණ ලෙස අයන් විය යුතු පෙනුව වෙනුවෙන් අයිතිය පැමේ හැකියාව ඇති කිරීමේ පොදු වට්නාකම මත පදනම් වූ සමාරයි මූලික රිති සම්බන්ධයක් සමග විකට බැඳී තිබිය යුතුය” (මිහෙළු හැන්සේන්, ජගත් කමිකරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වර්යා ප්‍රකාශනය ඉදිරිපත් කරමින්)

මෙම ප්‍රකාශනය මගින්, ජගත් කමිකරු සංවිධානයේ මූලික සම්මුතින් 8 හි ඇතුළත් ප්‍රතිපත්ති සහ අයිතිවාසිකම් වල ඇති යහ ගුණ තේරේම ගනීමින්, ඒවාට ගරු කිරීමටත් ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ජගත් කමිකරු සංවිධානයට අයත් සියලුම රාජ්‍යයන් හි ඇති කැපවීම ප්‍රකාශ කරනු ලබයි.

මෙහි:

- වික්රේට්වීමේ නිදහස සහ සම්භික කේවල් කිරීමට ඇති අයිතිය සක්‍රීය ලෙස පිළිගැනීම
- බලහත්කාර හෝ අනිවාර්ය සේවයෙහි යෙදුවීමේ සියලුම ආකාරයන් මුළුනුප්‍රටා දැමීම
- පළමුන් සේවයේ යෙදුවීම සක්‍රීය ලෙස අහෝසි කර දැමීම
- රැකියා සහ වෘත්තීන් සම්බන්ධයෙන් වූ වෙනස් ලෙස සැලකීම මුළුනුප්‍රටා දැමීම

යන කරුණු වියට ඇතුළත්ය.

ජගත් කමිකරු සංවිධානයේ සියලුම සාමාජික රාජ්‍යයන් විසින් සංවිධානයේ මූලික ප්‍රතිපත්ති තම රටවල තීතිගත කර නැතත්, විකි ප්‍රතිපත්ති වලට ගරු කිරීමේ අවශ්‍යතාවය මෙම ප්‍රකාශනය මගින් අවධාරණය කරනු ලැබ තිබේ.

මෙම ප්‍රකාශනය මගින් “විම කමිකරු ප්‍රමිතීන් ආරක්ෂණවාදී වෙළඳ අනිලාභයන් සඳහා යොදවා නොගත යුතු” බව සහ “ප්‍රකාශනය තෝ විහි පසු විපරම් කටයුතු දිනැම රටක ඇති සාමේෂ්‍ය වාසිදායක තත්ත්වයන් ප්‍රශ්න කිරීමට යොද නොගත යුතු” බව අවධාරණය කරයි.



7 සම්මුතින් ක්‍රියාවේ යෙදුවීම් සහ ප්‍රවර්ධනය

මෙම සම්මුතින් සාමාජික රාජ්‍යයන් විසින් ජගත් කම්කරු සමූල වල දී අනුමත කරන ලද නමුත් ඒවා තම රටවල නීතිගත කිරීම අතපසු කරන නීතෙන අවස්ථා බිඟුලය. විසේ නැතිනම් එම සම්මුති නීතිගත කර ඇතත් ඒවා සතුවුදායක ලෙස ක්‍රියාත්මක කරවීමට පියවර ගෙන නැත. මෙවැනි තත්ත්වයක් තුළ සම්මුතින් නීතිගත කරවීමට හෝ නීතිගත කරන ලද සම්මුතින් ක්‍රියාවේ යෙදුවීමට සාමාජික රාජ්‍යයන් සතුව ඇති වගකීම උනන්ද කිරීමට ජගත් කම්කරු සංවිධානයට කළ හැකි කාර්යකාරයක් ඇත. සම්මුතින්

නීතිගත කිරීම, ප්‍රවර්ධනය කිරීම, අධිකෘත්‍ය සහ ඩේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැඳුමටත් ජගත් කමිකරු සංවිධානයට මහා ලෙස නීර්මාණය කරන ලද තුම්බේදයක් තිබේ.

7.1. නිරන්තර අධිකෘත්‍ය යාන්ත්‍රණය

සම්මුතින් අන්සන් කරන ලද රාජ්‍යයන් සියල්ල වීලෙස අන්සන් කරන ලද සම්මුතිවලින් නිශ්චිත කරන ලද ප්‍රමිතින් වලට අනුකූලව ගන්නා ලද පියවරයන් සම්බන්ධයෙන් නිශ්චිතව කළින් කළට ජගත් කමිකරු සංවිධානය වෙත නිරන්තරයෙන් වාර්තා සැපයිය යුතුය.

මූලික කමිකරු අයිතින් පිළිබඳ සම්මුතින් සම්බන්ධයෙන් වාර්තා සමඟ වසර 2 කටම වරක් ඉදිරිපත් කළ යුතු අතර අනෙක් බොහෝ සම්මුතින් සම්බන්ධව වසර 5කට වරක් වාර්තා ඉදිරිපත් කළ යුතුය.

විසේ වාර්තා ඉදිරිපත් කරන ආන්ඩ් වීම රටවල වඩාත් සාමාජිකත්වයක් සහිත දේව්‍ය හා සේවක නියෝශිත සංවිධාන සමාගම සාමුහිකව වීම වාර්තා සැකසීය යුතුය. විසේම තම අදහස් තහි තහිවත් ජගත් කමිකරු සංවිධානය වෙත ඉදිරිපත් කිරීමේ අවකාශය ද ආන්ඩ්වලට සහ සංවිධානවලට විවෘත කර දී තිබේ.

වීම වාර්තාවන් සම්මුතින් සහ නීර්දේශ ක්‍රියාවේ යෙද්වීම සඳහා වූ විශේෂයෙන් කම්ටුවක් මගින් පර්‍යාගාවට ලක් කෙරෙයි. මෙම කම්ටුව සාමාජික රටවල් රාජ්‍යක් ප්‍රත්‍යාග්‍රහක් ප්‍රත්‍යාග්‍රහක් ලෙස ආවරණය කෙරෙන නීතිය සහ සමාජයේ ප්‍රතිපත්ති පිළිබඳ

නිපුනතාවයක් ඇති ස්වාධීන විශේෂයෙන් 20 දෙනෙකුගෙන් සමන්විතය.

යම් හෙයකින් සම්මුතින් ක්‍රියාවට නඩාවේමෙහි ලා පමා වීම් හෝ අඩුලුහුමූකම් ඇතැයි විම කම්පුව විසින් සොයාගෙන ලැබුවහොත් අවශ්‍ය පියවර ගන්නා ලෙස සංපුවම ඉල්ලීමටත් තම තිරිස්ථානයන් අදාළ ආණ්ඩු වෙත සංපුවම යොමු කිරීමටත් විම කම්පුවට නැකියාව තිබේ.

7.2. විශේෂ පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය.

පගත් කම්කරු සංවිධානය මගින් තිරතුරුව සිදු කරනු ලබන පෙර කි අධික්ෂණ ක්‍රියාවලියට අමතරව වෘත්තිය සම්ති වලට සහ සේවකයන්ගේ සංවිධානවලට පගත් කම්කරු සංවිධානයේ අධික්ෂණ යාන්ත්‍රණය වෙත ආණ්ඩුවලට විරෝධව පැමිණිලි ඉදිරිපත් කිරීමටත් නියෝජිත කණ්ඩායම් මගින් කරනු දැක්වීමටත් අවකාශ ලබා දී තිබේ.

යම් සම්මුතියක් අත්සන් කිරීමේ දී “විති අපේක්ෂිත අරමුණ එලදායි ලෙස සහතික කිරීම” සිදුකොට නැති බවට ඕනෑම රාතික හෝ රාත්‍රාන්තර සේවක හෝ කම්කරු සංවිධානයක් විශ්වාස කරන්නේ නම් විවැනි අවස්ථාවක දී විලෙස කරනු දැක්වීමට විම සංවිධාන වලට නැකියාව තිබේ. විවැනි කරනු දැක්වීමක් පිළිගැනීම අවශ්‍ය යැයි පගත් කම්කරු සංවිධාන පාලක මණ්ඩලය විසින් තිරණය කරනු ලබන විටෙක විම සිද්ධිය පරික්ෂා කර බැඳීම සඳහා කම්ටු සාමාජිකයන්ගෙන් සමන්විත තෙළපාර්ශ්වීය කම්පුවක් පත් කෙරෙයි.

ජගත් කමිකරු සංවිධානයේ සාමාජික රාජ්‍යකාලට තවත් විවැතිම සාමාජික රාජ්‍යකාලට විරෝධීව ද, ජගත් කමිකරු සංවිධානය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට පූජාවන. පැමිණිල්ල ඉදිරිපත් කරන රාජ්‍යක් වූදිත රාජ්‍යක් යන දෙකම අත්සන් කර ඇති සම්මුතියක් වූදිත රාජ්‍යක් බල ප්‍රදේශය තුළ සතුපුද්‍රයක ලෙස ක්‍රියාත්මක කර නැති බවට වූ අදහසක් ඇත්තාම් විවැනි පැමිණිල්ලක් ගොනු කළ හැකිය. විවිට විම පැමිණිල්ල පිළිබඳව විහාර කිරීමටත් සලකා බැලීමටත් පාලක සහාව විසින් කොමිසමක් පත් කරනු ඇත.

වියට අමතරව සංවිධානය විමේ නිදහස සම්බන්ධයෙන් විශේෂ ක්‍රියා පිළිවෙනක් ද තිබේ. ජගත් කමිකරු සංවිධානයේ අධික්ෂණ මණ්ඩල වල විශේෂ අවධානයට ලක්ව සිරින ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වික්රස්විමේ නිදහස මූලික පුරුව අවශ්‍යතාවයකි. වික්රස්විමේ නිදහස පිළිබඳව වූ විශේෂ ක්‍රියා පිළිවෙත් ස්ථාපිත කරනු ලැබ ඇත්තේ 1950 දී ජගත් කමිකරු සංවිධානය සහ වික්සන් ජාතීන්ගේ ආරක්ෂක සහ සාමාජ කටුන්සිලය අතර ඇති කර ගන්නා ලද ගිවිසුම මත පදනම්වය.

වික්රස්විමේ නිදහස උල්ලංසනය වී ඇති බවට සඳහන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ජාතික හෝ ජාත්‍යන්තර සේවක හෝ කමිකරු සංවිධාන වලට මෙන්ම ආණ්ඩුවලට ද හැකියාව තිබේ. විවැනි පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ද සංවිධාන ගත විමේ නිදහස සම්බන්ධයෙන් වූ සම්මුති ඒ රටවල් විසින් අත්සන් කර තිබේද යන්න සැලකිල්ලට ගැනෙන්නේ හැත. වියට හේතුව, ජගත් කමිකරු සංවිධානයේ සාමාජිකත්වය බ්‍රහ්මගිහීමේ ද ඇති මූලික

ගුණාංගයක් ලෙස වික්රස්වීමේ නිදහස සියලුම සාමාජික රටවල් විසින් පිළිගනු ලැබේමයි. මෙම පැමිණිලි පිළිබඳව විනාග කරන්නේ වික්රස්වීමේ නිදහස පිළිබඳව වූ තෙපාර්ශ්වීය කම්ටුවයි. ව්‍යම කම්ටුව සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත වන අතර ආන්ත්‍රික, සේවනයන් සහ කමිකරුවන් නියෝජනය කරමින් සාමාජිකයන් තුන් දෙනෙකු බැඟින් සහනාගි වෙති. ඒ සියලු දෙනාම ජගත් කමිකරු සංවිධානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ද වන අතර ස්වාධීන සහාපතිවරයකු ද සිටියි.

7.3. මූලික මූලධර්ම සහ ස්වා නිශ්චක්තියෙහි අයිතිවාසිකම් පිළිබඳ (ඡ.ක.ස.) ප්‍රකාශනය සහ ඒ පිළිබඳ පසු විපරම

ජගත් කමිකරු සංවිධානයේ මූලික ප්‍රතිපත්ති සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ප්‍රකාශනයෙහි අන්තර්ගත මූලික මූලධර්ම සහ අයිතින් ක්‍රියාවේ යෙදවීමත් ප්‍රවර්ධනය කිරීමත් සඳහා සාමාජික රාජ්‍යයන් දීර්ඝ ගන්වනු සඳහා ව්‍යම ප්‍රකාශනයට විශේෂ පසු විපරම් ක්‍රියා පිළිවෙතක් ස්ථාපිත කර තිබේ.

මෙම පසු විපරම් යාන්ත්‍රණය ස්වභාවයෙන් නිශ්චිත ලෙසම ප්‍රවර්ධනීය වික්‍රක් වන අතර විකිනෙකා හා බැඳුණු ක්‍රියා පිළිවෙත් දෙකක්න් සමන්විතය.

**නීතිගත තොකරන ලද මූලික සම්මුතින් පිළිබඳ වාර්ෂික
වාර්තා**

මූලික සම්මුතින් 8 අතුරුන් තවමත් නීතිගත තොකරන ලද සෑම සම්මුතියකටම අදාළ කෙශේතු සම්බන්ධයෙන් නීතිමය වශයෙන් සහ භාවිතාවට අදාළව දරන ලද උත්සාහයන් පිළිබඳව සියලුම රාජ්‍යයන් වාර්ෂිකව වාර්තා ඉදිරිපත් කළ යුතු වෙයි. මෙම වාර්තාවන් පාලක මණ්ඩලය විසින් පත් කරනු ලබන විශේෂයෙන් කන්ඩායමකගේ විමසුමට උක්වෙයි.

වාර්ෂික ගෝලීය වාර්තාව

සෑම වසරකම වාර්ෂික ගෝලීය වාර්තාව සම්පාදනය කෙරෙන්නේ ආත්ම්ඩ් විසින් සපයනු ලබන තොරතුරු සහ ජගත් කමිකරු සංවිධානය තමන් විසින්ම පවත්වනු ලබන පරැයේෂණ ව්‍යුත් ලැබෙන තොරතුරු පදනම් කරගෙනය. මෙම වාර්තාව මගින් වරකට, විශේෂිත කමිකරු අයිතිවාසිකම් සෙපැතු 4න් විකක් ආවරණය කරනු ලබයි. ඒ මගින් මූලික සම්මුතින් නීතිගත කරන ලද රට්ටිල සහ විශෝළු නීතිගත තොකරන ලද රට්ටිල් විකිනෙකහි තත්ත්වයන් මෙන්ම අන්පත් කරගනු ලැබූ පැහැදිලි ද, පොදුවේ විමසා බැලීමකට ලක්වේ. විමෙන්ම, අදාළ අයිතිවාසිකම් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙහි ලා ජගත් කමිකරු සංවිධානය විසින් සපයනු ලැබූ තාක්ෂණික සහයෝගයේ එලඹුයිතාවය ද, ඇගයිමට ලක් කෙරෙයි.

ඩේ නැරඹු කොට ඉදිරි කාලය සඳහා අවශ්‍යතා හඳුනා ගැනීමත් තාක්ෂණික සහයෝගීතාවය පිණිස වූ ප්‍රමුඛත්වයන් නිශ්චය කිරීමත් වම වාර්තාවට ඇතුළත් කෙරේයි.


මෙම ගේලීය වාර්තාව ජගත් කම්කරු සංවිධානයේ වාර්ෂික සමුළුවේ දී සාකච්ඡාවට හාජතය කෙරේයි. වීම සාකච්ඡාවන් පදනම් කරගෙන පාලක සහාව විසින් ඉදිරි කාලය සඳහා ප්‍රමුඛත්වයන් ද තාක්ෂණික සහයෝගීතාවය සඳහා වූ සැලසුම් ද සකස් කරන බඩියි.

ජගත් කම්කරු සංවිධානයේ අධික්ෂණ සහ නිර්ක්ෂණ මත්ස්‍ය මෙන්ම ප්‍රවර්ධන සහයෝගීතාවයේ කටයුතු හේතුවෙන් බොහෝ අවස්ථාවල දී විවිධ රට්වල ජාතික කම්කරු නීති පද්ධතින් ජගත් කම්කරු සංවිධානයේ මූලික ප්‍රමිතින් සමග අනුකූල කරවන්නටත් වැඩිහෙදු හාවිතාවන් හි දී මූලික කම්කරු අයිතිවාසිකම් වලට ගරු කරන තත්ත්වයක් ඇති කිරීමටත් නැකියාව ලැබේ. මෙම සම්මුතින් සහ නිර්දේශ, වර්යාධිරුම පද්ධතින් යන සමාජ නාමකරණයේ දී පරිශීලනය කෙරෙන කරඹු බවට ද පත්ව තිබේ. නමුත්, අත්‍යවශ්‍යයන් තේරේම් ගත යුතු කරනුයේ තිබේ. විනම් ජගත් කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාවෙහි සහ සම්මුතින් වලින් සංගැනීත ප්‍රතිපත්ති සහ අයිතිවාසිකම් අනුගමනය නොකරන ආණ්ඩු වලට දැඩුවම් පැමිණිවීමේ බලයක් ජගත් කම්කරු සංවිධානය වෙත නොමැති බවයි. විසේම ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතින්ට සහ ප්‍රතිපත්තින්ට ගරු නොකිරීම හේතුවෙන් දහුවමක් ලෙස කිසිම රාජ්‍යයක් සාමාජිකත්වයෙන් කොන් කිරීමට ද ජගත් කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාව මගින් ඉඩකඩ සළකා දී නැත.

වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩු වලට බල කිරීමට ජගත් කම්කරු සංවිධානයට හැකියාවක් හැත. විනමුන්, සැලකිය යුතු ආණ්ඩු සංඛ්‍යාවක් ක්‍රියාකාරීව පවතින මූලික මූලධර්ම සහ සේවා නියුක්තියෙහි අයිතිවාසිකම් පිළිබඳ ජගත් කම්කරු සංවිධාන ප්‍රකාශනය සහ විෂ් පසු විපරම යටතේ විශ්‍රේෂණ වාර්තා ඉදිරිපත් කරති.

ජගත් කම්කරු සංවිධානයෙහි බලය වූ කම්, හැමටම ඉහළින් ඇති සදාචාරාන්මක බලයකි.

වීහෙයින්, කම්කරු අයිතිවාසිකම් වලට ගරු කිරීම නීතිය මගින් ප්‍රවර්ධනය කිරීම සඳහා ජගත් කම්කරු සංවිධානය විසින් ගන්නා ලද අතිශය වැදුගත් පරුණුමයන් රාජීයක් ඇති නමුත්, මානව නීමිකම් සංවිධාන සහ වෘත්තීය සම්බන්ධතාව විම යම් කිසි විශේෂ ලෙසකින් විම අයිතින් උල්ලමක්ද වීම ගැන විමසිලුමන්ව සිටිමින් එවා හෙළු දැකීමට පියවර ගත යුතුය. ඔවුන්ගේ මෙම විපරම් භූමිකාව අම්ල වටිනාකමක් ඇත්තකි.



8 ගෝලීය ආර්ථිකයක් තුළ කම්කරු ඇඟිනේරු කම් වඩාත් ලිලදුදී ලෙස ආරක්ෂා කිරීමේ වැදගත්කම

“... සිහෘම ජාතියක කම්කරුවන් මානුෂීක තත්ත්වයන් තුළ පවත්වා ගන්නට විම ජාතිය අසමත් වේ නම්, විය තවත් අනෙකින් සෙසු ජාතින්ට තම රටවල තත්ත්වයන් වර්ධනය කර ගැනීමේ අනිලාය මුදුන් පමණුවා ගැනීමට බාධාවක් වේ.”

1919 දී කම්මිකරු සංවිධානයේ ව්‍යවස්ථාවේ පෙරවදුන තුළ විස්තර කෙරෙනු මෙම අනතුරු නැගයේම ගෝලීය හා වඩා නිදහස් වෙළෙඳුමක් සහ ආයෝජන ඇති අද වැනි යුතු වැනි යුතු ඉහළ වැදුගත්කමක් දරයි.

ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ තරගකාරී බවට පත් වීමේ අවශ්‍යතාව නිසා බොහෝ රටවල් මූලික කම්මිකරු ප්‍රමිතින් උල්ලංසණය කරන්නට පෙළුණී සිටිති. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල පිළිඳී වන නිදහස් වෙළෙඳ කළාප තුළ දී මූලික කම්මිකරු අයිතින් නොත්කා නැරීමත් අධි ශුම සුරු කිරීමත් බෙහෙවින් උගු තත්ත්වයක පවති. මෙම කණාගාවදුයක හාවිතාව සඳහා ඉදිරිපත් කෙරෙන තර්කය වන්නේ හරයාත්මක කම්මිකරු ප්‍රමිතින්ට ගරු නොකිරීම මගින් ආර්ථික පිරිවය අඩුකර ගනිමින් විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අවස්ථාවන් පාදා ගනිමින්, වඩාත් තරගකාරී වෙමින්, ජාත්‍යන්තර වෙළෙඳපොල වර්ධනය කර ගත නැකි බවයි. නමුත්, සියලුම රටවල් මෙම තර්කයම අනුගමනය කරන්නේ නම්, විවිධ වැළැක්විය නොනැකි ලෙස ඇතිවිය හැකි තත්ත්වය විනාශකාරී තරගයයි. වී මගින් ලොව පුරා “පනුල සඳහා වන තරගයක්” (Race to the bottom) ඇතිවීමෙන් කම්මිකරු අයිතින් සොදුපාලිවකට ලක් වෙමින් සමාජ ප්‍රගතිය ගරු වැළීමකට ලක් වනු ඇත.

විස්තර අනෙක් රටවල සහතික කොට ඇති කම්මිකරු ප්‍රමිතින් තම රට තුළ කජ්පාද කරමින් තරගකාරීන්වයේ සාපේශු වාසිය බ්‍රාහ්ම හැකිතාක් විය සෙසු රටවලට අපනයන අවස්ථා අනිම්වීමේ අවදුනමටත් විහි ප්‍රතිචලනයක් ලෙස විහි යැකිය අනිම් වීමේ අවදුනමකටත් මග පාදයි. විසේම වියින් පහත් ප්‍රමිතින් මගින් උසස් ප්‍රමිතින් පළවා

හැරෙන තත්ත්වයක් ද උද්දගත විය හැකිය. කම්කරු අයිතින් මරුදනය කිරීම මගින් ලෝක ප්‍රජාතාව වෙළෙඳපොලේ සාපේශ්‍ය වාසි සේවීමේ මෙම වැරදු සහගත ප්‍රවත්තාවය ප්‍රකාශිත කළ හැක්කේ සියලු රටවල් විසින් තම සංවර්ධනයේ මට්ටම නොතකා මෙකි කම්කරු ප්‍රමිතින් තමුන් විසින් භුදු වාචික පොරොන්දු සඳහා සීමා නොකොට සැබැං ලෙසම එම ප්‍රමිතින් පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් විකාශ වී ඒ හරහා ඒවා සියලු රටවල් විසින් අනුගමනය කොට පිළිපැදිමෙන් තහවුරු කළ යුතු අවම සීමා බවට පත් කිරීමෙනි. විවිධ කම්කරු අයිතින් වලට ගරු නොකරන රටවල් සමඟ තරග කිරීමේ දී සාපේශ්‍ය වෙළෙඳ අවාසියක් අත් විදින්තර තමුහර සිද්ධාචාර හැකිය යන තර්කනය මත කිසිම රටකට තව දුරටත් කම්කරු අයිතින් මරුදනය කිරීම සඳහා වන අවශ්‍යතාවයක් මතු නොවේ.

ශ්‍රමය යන්න ගෝලීය වෙළෙඳ භාණ්ඩයක් විය යුතු නැත.

මූලික කම්කරු ප්‍රමිතින් කෙරෙහි සසම රටකටම බැඳීමක් ඇත්තේ භම් සහ සියලුම රටවල් මෙම අයිතිවාසිකම් අනුමත කොට දිරිගැන්වන්නේ නම්, තත්ත්වය වෙනස් වනු ඇත. විවිධ සියලුම රටවල් තරග වදිනු ඇත්තේ සමාන පොදු මට්ටමක පිහිටා සිටිමිති. ඒක පාර්ශ්වීය ලෙස මෙම ප්‍රමිතින් වෙත බැඳී සිටීම හේතු කොටගෙන තම තරගකාරීන්වය අනිම වෙතැයි කිසිම රටක් බිය විය යුතු නැත.

ආර්ථික ගෝලීයකරණය සමාජ සාධාරණයේ ගෝලීයකරණය සමඟ අත්වැළ් බැඳුගත යුතු බවට වූ පොදු විකාශතාවයක් තිබේ.

1995 මාර්තුවෙහි දී කෝපන්හේගන් හිදි පවත්වන ලද සමාජ සංවර්ධනය පිළිබඳව වූ ලේක සමුළුවට සහනාගි වූ සියලුම ආණ්ඩු ව්‍ය සමුළුවේ ප්‍රකාශනය කෙරෙහි තම කැපවීම පැහැදිලිව ප්‍රකාශ කළහ. “... ජගත් කමිකරු සංවිධානයේ සම්මුතින් හි පාර්ශ්වකරුවන් වන රාජ්‍යයන් ව්‍ය සම්මුතින් පුර්තු ලෙස ක්‍රියාත්මක කිරීම සඳහාත් ව්‍ය සම්මුතින් හි පාර්ශ්වකරුවන් නොවන රටවල් සම්මුතිවල අඩංගු ප්‍රතිපත්ති සඳහකිල්ලර ගැනීමටත් ...” යනාදී වශයෙන් එකගතාවය පළ කරනු ලැබේණි.

1996 සිංගප්පුරුවේ දී පවත්වන ලද ලේක වෙළෙඳ සංවිධානයේ ආමාතන සමුළුවේ දී මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.

“ජාත්‍යන්තරව පිළිගන්නා ලද තරවත් කමිකරු ප්‍රමිතින් පිළිපැදිම කෙරෙහි වූ අපගේ කැපවීම අපි නැවත ප්‍රකාශ කරමු. මෙම ප්‍රමිතින් සැකසීමේ සහ ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේ බලය ලත් ආයතනය වත්තෙන් ජගත් කමිකරු සංවිධානයයි. ව්‍ය ප්‍රමිතින් ප්‍රවර්ධනය කිරීම පිණිස විති කටයුතු වලට අපගේ සහාය අපි සහතික කරමු. වෙළෙඳාම ඉහළ තැබෙම සහ වෙළෙඳාම තව දුරටත් තිදිහස් කිරීම මගින් පෝෂණය කෙරෙන ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට මෙම ප්‍රමිතින් ප්‍රවර්ධනය සඳහා දැයකත්වයක් සැපයිය හැකි බව අපගේ විශ්වාසයයි.”

දැන් ක්‍රියාත්මකව පවත්නා මූලික මූලධර්ම සහ යෝච්‍ය නියුක්තියෙහි දී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය මගින් සහ විති පසු විපරම් ක්‍රියාවලිය මගින් ගෝලීයකරණ යුගයක දී මූලික කමිකරු ප්‍රමිතින් ආරක්ෂා කිරීමේ අතිශේෂය

හාරගැනීමට ජගත් කමිකරු සංවිධානය කැමැත්තෙන් සිටියි.
නමුත් ජගත් කමිකරු සංවිධානයට මෙම ප්‍රමිතීන් පුරුණ
වශයෙන් ඉට කිරීම සහතික කිරීමට අවශ්‍ය සියලු සකලවිධ
යාන්ත්‍රණයන් ම සතු නොවන බව සත්‍යයකි. කෙසේ නමුත්
ආර්ථික සංවර්ධනයන්, වසද්ධියන් හේතුවෙන් තිරායාසයෙන්
ම මෙම මූලික කමිකරු ප්‍රමිතීන්හි වර්ධනය හා තහවුරුවේම
සිද්ධිවනු ඇතැයි යන අපේක්ෂාව සත්‍යයක් නොවන බව දැන්
පැහැදිලිව තහවුරු වෙමින් පවතී.

පවත්නා මූලික ප්‍රතිපත්ති සහ අයිතිවාසිකම් පිළිබඳව වූ
ජගත් කමිකරු සංවිධානයේ ප්‍රකාශනයේ පසු විපරම්
ක්‍රියාවලිය යටතේ ආ පළමු ලේක වාර්තාවේ මෙසේ
අවධාරණය කෙරීමි.

“මෙම මූලික ප්‍රතිපත්ති සහ අයිතිවාසිකම් වලට
භාවිතාවේ දී විශ්ව පිළිගැනීමක් ලබා ගැනීමට අපට තව දුර
කා යුතුව තිබේ... ප්‍රජාතන්ත්‍රවාදයේ හාරකරුවන් වන ආන්ත්‍රි
කර වචනයට වඩා මෙහෙවරක් ඉට කළ යුතුව තිබේ.”

වීම වාර්තාව මගින් වෘත්තීය සම්ති සඡ්‍ර ලෙසම තහනම්
කිරීම්, වසද්ධිය සම්ති ක්‍රියාකාරකයන් සාතනය කිරීම්,
අත්සංඛ්‍යාව ගැනීම් සහ රඳවා තබා ගැනීම් ආදිය පිළිබඳව
සවිස්තර වාර්තාවක් විළ දක්වනු ලැබ තිබේ. විසේම
කාමිකාරීමික, රාජ්‍ය සේවය, ගෘහස්ථ සේවය, සහ තිදුනස්
වෙළෙඳ කළාප වැනි සියලුම අංශවල සේවය කරන්නවුන්
මුවුනයේ මූලික යෝජා අයිතීන් භුත්ති විදිමෙන් ව්‍යුහවා ඇති
අන්දම ද වීම වාර්තාව තුළින් විදාහා දැක්වේ.

වසද්ධිය සම්ති අයිතීන් උද්‍යෝගනය කිරීම පිළිබඳව 2001
දී පවත්වනු ලැබූ වාමික සමීක්ෂණ වාර්තාව ඉදිරිපත්

කරමින් පාත්‍රත්තර නිදහස් වෘත්තීය සම්බුද්ධිය
මෙයේ ප්‍රකාශ කරයි.

“පාත්‍රත්තර කම්කරු ප්‍රම්තින් පිළිබඳව පාත්‍රත්තර ප්‍රජාව
විශ්වාසීම කනා කිරීම ඉහළ අම්ත් නිඩ්චීමන් මහපොලුවේ
යථාර්ථයන් අතර ඇත්තේ වික්තරා දුරකට පරස්පර විරෝධී
තත්ත්වයකි. සේවා නියුත්තීය තුළ අයිතිවාසිකම් සහ මූලික
මූලධර්ම පිළිබඳව ජගත් කම්කරු සංවිධානයේ ප්‍රකාශනය
සම්මත වී වසර තුනක් ගත වෙද්ද වෘත්තීය සම්බුද්ධිය ඇයිතින්
උල්ලංකණය වීම් පෙර නොවූ විරෝධ මට්ටමක් වාර්තා විය.
ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යුධිනය වහ තරගයට
මුහුණු දීමේ දී ව්‍යවසායකයන් තම කම්කරුවන් වෙත
විවෘතව ම තර්ජනය කර ඇත්තේ නිෂ්පාදනයන් වසා දැම්න
බවට හෝ වෙනත් රාක්ම ගෙන යන බව කියමිනි. එවිට
ඩුටින් තොරාගත යුත්තේ තම පැවත්මේ අයිතිය හෝ
වෘත්තීය සම්බුද්ධිය බැඳුම යන දෙකින් විකකි.”

මෙම විනාශකාර තරගකාරුව්වෙයේ උගුලෙන් දෙරි යාමට
නම්, ගෝලීය ආර්ථික තරගයට රිති සම්පාදනය කිරීම සහ
පාත්‍රත්තර වශයෙන් කම්කරු අයිතින් ශක්තිමත් කිරීමේ
ව්‍යුතුය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය. විම රිති සහ යාන්ත්‍රණ
වල දී මූලික ජගත් කම්කරු ප්‍රම්තින් නොසළකන බහු පාතික
ව්‍යවසායකයන් සහ රටවල් වලට විරෝධව සම්බාධක පැනවීම
ද අවසන් උත්සාහයක් ලෙස ඇතුළත් කළ යුතුය. එවැනි
සස්‍ර හෝ වතු සම්බාධක පැනවීමේ යම් ඉගියක් නොමැත්තේ
නම් සියලුම රටවල් ජගත් සංවිධානයේ සම්මුතින්ට
අනුකූලතාවය දැක්වීම ගැන විතරම් බලාපොරොත්තු තැබිය
නොහැක. විම නිසා පාත්‍රත්තර වෘත්තීය සම්බුද්ධිය ව්‍යාපාරය,

ජාත්‍යන්තර වෙළඳ පද්ධතියට (ලෝක වෙළඳ සංවිධානය) සහ ආයෝජන හිටිසුම් වලට “සමාජ තීයමය හෝ කමිකරු අයිතිවාසිකම් කොන්දේසියක්” (Social clause) ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර නිදහස් වෘත්තීය සම්බන්ධ සම්මෙශය (ICFTU), ලෝක කමිකරු සම්මෙශය (WCL) සහ යුරෝපීය වෘත්තීය සම්බන්ධ සම්මෙශය (ETUC) විසින් 1994 දී සකස් කර ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පරඩි ජගත් කමිකරු සංවිධානයේ සහ ලෝක වෙළඳ සංවිධානයේ ඒකාබද්ධ උපදේශක කම්ටුවක් විසින් කමිකරු අයිතිවාසිකම් කොන්දේසිය ක්‍රියාත්මක කරවීම අධික්ෂණාය කළ යුතුය.

කෙසේ නමුත් මෙම යෝජනාවට සංවර්ධනය වන රටවල ආණ්ඩු, සේවකයන් සහ වෘත්තීය සම්බන්ධ පවා විරැද්ධා විය. මෙම කොන්දේසි තුළ කාර්මික රටවල ආරක්ෂණාචාරු ව්‍යවමනාවත් වෙස්වලාගෙන ඇතැයි ඔවුනු බිඟ වූහ. ඒ සඳහා වූ විසඳුම් තවමත් පෙනෙන තෙක් මානයක නැත. ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ආරක්ෂා සහ සමාජ සංවර්ධනයෙහි ලා කමිකරු අයිතිවාසිකම් ලෝක මට්ටම් පිළිගනිම්න් ද ජනතාවගේ පොදු අයිතින් සහ අනිලාභයන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ගේ කාර්යාලාරයක් මානව නිමිකම් ක්‍රියාකරුවහ් ඉදිරියේ විවෘතව ඇත.

ඇමුණුම

1. ජගත් කමිකරු සංවිධාන සම්මුති අංක 87 (1948)

වික්රෝවීමේ තිද්‍යුති හා සංවිධානයාවීමේ අයිතිවාසිකම් සුරක්ම පිළිබඳ සම්මුතිය

2. ජගත් කමිකරු සංවිධාන සම්මුති අංක 98 (1949)

සංවිධානය වීමේ හා සාමූහිකව කේවල් කිරීමේ අයිතිය පිළිබඳ සම්මුතිය.

සම්මුති අංක 87 (1948)

එක්රීස්වේමේ නිදහස හා සංචිතයවේමේ
අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ සම්මුතිය

1 වැනි වගන්තිය

මෙම සම්මුතිය බලපවත්වනු ලබන ජාත්‍යන්තර කමිකරු සංචිතයට අයන් සම සාමාජිකයෙකු ම, පහත දැක්වෙන විධි විධාන ක්‍රියාවේ යෙදෙම්ව බැඳී සිටී.

2 වැනි වගන්තිය

කම් න් අනුමැතිය ලැබේමෙන් තොරව හා ක්සිදු විශේෂන්වයින් තොරව, සේවකයන්ට හා සේවා යෝජකයන්ට තමනව කාමති පරිදි සංචිතය පිහිටුවා ගැනීමේ හා ඒවාට බැඳීමේ අයිතිවාසිකම් හිම් වන අතර, විකි සංචිතයේ නිතිරිතවලට අනුකූලව ඔවුන් කටයුතු කළ යුතු ය.

3 වැනි වගන්තිය

1. තම ව්‍යවස්ථාව හා නීති රීති සකස් කර ගැනීමට ද, පුර්ණ නිදහස සහිතව තම නියෝජිතයන් තොරා පත් කර ගැනීමට ද, තම පර්පාලනය හා ක්‍රියාකාරකම් සංචිතය කිරීමට ද, තම වැඩ සටහන් කුම්වත්ව සැකසීමට ද, කමිකරුවන්ගේ සහ සේවා යෝජකයන්ගේ සංචිතවලට අයිතිවාසිකම් ඇත.

2. ව්‍යකි කීමිකම සීමා කෙරෙන හෝ නිතකුනුකුලට විය ක්‍රියාවේ යෙදුවීමට බාධා පමුණුවන හෝ ආකාරයේ මැදිහත්වීම්වලින් රජයේ බලධාරීන් වැමකි සිටිය යුතු ය.

4 වැනි වගන්තිය

කම්කරු හා සේවා යෝජක සංවිධාන විසුරුවා නැරීමට හෝ තහනම් කිරීමට පරිපාලන බලධාරීන්ට නොහැක.

5 වැනි වගන්තිය

සම්ති සම්මේලන හෝ ඒකාබද්ධ සංගම් පිහිටුවා ගැනීමට හෝ ඒවාට බැඳීමට කම්කරු හා සේවා යෝජක සංවිධානවලට හැකි අතර, ව්‍යවත් පාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධතා ඇති කර ගැනීමේ අයිතිවාසිකම් ද, සැම සංවිධානයකට ම හා ඒකාබද්ධ සංගමයකට හීමිකම ඇත.

6 වැනි වගන්තිය

මෙහි 2, 3 හා 4 වගන්තිවල විධි විධාන කම්කරුවන්ගේ හා සේවා යෝජකයන්ගේ සංවිධානවල සම්ති සම්මේලන හා ඒකාබද්ධ සංගම්වලට අදාළ වේ.

7 වැනි වගන්තිය

කම්කරු හා සේවා යෝජක සංවිධාන, සම්ති සම්මේලන හා ඒකාබද්ධ සංගම්වලට නීතිමය ස්වර්ශපයක් ලැබිය යුත්තේ, මෙහි 2, 3 හා 4 වගන්තිවල විධි විධාන අදාළ කිරීමට සීමා නොපැවැත්වෙන ආකාරයකිනි.

8 වැනි වගන්තිය

- මෙම සම්මුතියෙහි දැක්වෙන අධිකිවාසිකම් ප්‍රයෝජනයට ගැනීමේදී, වෙනත් සිනෑම පුද්ගලයෙකු හෝ සංචිත නෘති මෙන්ම කම්කරුවන් හා සේවා යෝජකයන්ද, ඔවුන්ගේ සංචිත ද රටේ පවතින නීතියට ගරු කළ යුතුය.
- මෙම සම්මුතියෙහි දක්වා ඇති විධිචිතානවලට බාධා පැමිණුන ආකාරයකට රටේ නීතිය නොපැවතිය යුතු අතර, වියේ බාධා පැමිණුන ආකාරයකට නීතිය අදාළ නොකළ යුතුය.

9 වැනි වගන්තිය

- මෙම සම්මුතියෙහි දක්වා ඇති විධි විධාන කොනේක් යුත් පොදුභිය හා සහ්නද්ධ හමුදාවනට අදාළ වේ ද, යන වගන්තිය වන්නේ ජාතික නීති රිති හා විධි විධාන මගිනි.
- ජාත්‍යන්තර කම්කරු සංචිතයේ ව්‍යවස්ථා මාලාවේ 19 වගන්තියේ 8 වන ලේඛනයෙහි දැක්වෙන ආකාරයට කිසියම් සාමාජිකයෙකු විසින් මෙම සම්මුතිය පිළිගනු ලැබේමත්, ඉන් සහනික කෙරෙන කිසියම් අධිකිවාසිකමක් පොදුභියේ හෝ සහ්නද්ධ හමුදාවන්හි සාමාජිකයන් තුක්ති විදින්නා වූ, විරුදු දැනට පවත්නා කිසිදු නීතියකට, නඩු නීත්දුවකට, සිරිතකට හෝ විකශ්‍රාතාවයකට විසින් බලපෑමක් ඇති නොවේ.

10 වැනි වගන්තිය

මෙම සම්මුතියේ “සංචිත නිය” යන පදයෙන් අදහස් වනුයේ සේවක හා සේවා යෝජක අධිකිවාසිකම සුරකින හා

ඒර රැකුල් දෙන කිසියම් කමිකරු හෝ සේවා යෝජක සංවිධානයකි.

11 වැනි වගන්තිය

මෙම සම්මුතිය බලපෑවැන්වෙන්නා වූ ජාත්‍යන්තර කමිකරු සංවිධානයේ සෑම සාමාජිකයෙකු ම, කමිකරුවන් හා සේවා යෝජකයන් සංවිධානය වීමේ අයිතිවාසිකම් අවහිරයකින් තොරව ප්‍රයෝජනයට ගන්නා බවට වග බලා ගැනීම සඳහා අවශ්‍ය සියලුම නිසි පියවර ගැනීමට බැඳී සිටී.

සම්මුති අංක 98 (1949)

සංචාරීනය වීමේ හා කාමුනිකව සේවල් කිරීමේ
අයිතිය පිළිබඳ සම්මුතිය.

1 වැනි වග්‍යෙනිය

1. සේවකයන් විසින් සිය රැකියාවට අදාළ වෘත්තීය සම්ති
විරෝධී කටයුතුවලට විරෝධව ප්‍රමාණවත් ලෙස ආරක්ෂාව
හුක්ම් විදිය යුතු ය.
2. පහත සඳහන් ක්‍රියා සම්බන්ධයෙන් මෙම ආරක්ෂාව
විශේෂයෙන් අදාළ වේ.
 - (ඇ) සේවකයකුගේ රැකියාවේ කොන්දේසියක් ලෙස ඕනු
වෘත්තීය සම්තියකට සම්බන්ධ නොවිය යුතුය හෝ
වෘත්තීය සම්ති කාමාපිකත්වය අත්හා යුතුය
යනුවෙන් දැක්වීම.
 - (ඇ) වෘත්තීය සම්ති කාමාපිකත්වය දැරීම හෝ සේවා
කාලයෙන් පිට වෘත්තීය සම්ති කටයුතුවලට සහභාගි
වීම හෝ සේවා කාලය තුළ සේවා ගෝපකයාගේ
අනුමතිය ඇතිව වෘත්තීය සම්ති කටයුතුවලට
සහභාගි වීම නිසා සේවයෙන් පහකිරීම හෝ වෙනත්
අගතියක් සේවකයකුට කිරීම.

2 වැනි වගන්තිය

- සේවකයන් හෝ සේවායෝජකයන් හෝ වේචා කිසිදු හේදයකින් තොරව ම තම වෘත්තීය සම්බ්‍රූහා ස්ථාපිත කර ගැනීමට හා අදාළ සංවිධානයේ නිතිරීතිවලට යටත්ව හැර, පුරුව අනුමතියකින් තොරව, තම තමන්ගේ මත්‍යාපය පරිදි සංවිධානවලට බැඳීමේ අයිතිවාසිකම තිබෙනු ඇත.
- සේවකයින්ගේ හා සේවා යෝජකයන්ගේ සංවිධාන විකිනෙකා අතර හෝ විකිනෙකාගේ නියෝජනයින් අතර හෝ සාමාජිකයන් අතර සංස්ථාපන, ක්‍රියාකාරක්ව හෝ පරිපාලන කටයුතුවල දී මඳිහත්වීමට විරෝධව ප්‍රමාණවත් ලෙස ආරක්ෂාව භාෂ්ටි විදින්නේ ය. විශේෂයෙන් ම, සේවා යෝජකයන්ගේ හෝ සේවා යෝජක සංවිධානවල ආධිපත්‍යය යටතේ සේවක සංවිධාන ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සහ සේවා යෝජකයන්ගේ හා සේවා යෝජක සංවිධානවල පාලනය යටතේ තබා ගැනීමේ අරමුණ ඇතිව මූල්‍ය හෝ වෙනත් මාර්ග ඔස්සේ සේවක සංවිධානවලට සහය දැක්වීමේ ක්‍රියා සැලසුම් කිරීම මෙම වගන්තියේ අර්ථය තුළට මඳිහත්වීමේ ක්‍රියාවක් ලෙස සැලකිය යුතු ය.

3 වැනි වගන්තිය

ඉහත වගන්තිවලින් නිර්වචනය කර ඇති පරිදි සංවිධානය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ඇති ගරුණවය සහතික කිරීමේ අදහසින් අවශ්‍ය අවස්ථාවන්හිදී ජාතික තත්ත්වයන්ට උවිත යාන්ත්‍රණයක් ඇති කළ යුතු ය.

4 වැනි වගන්තිය

සාමූහික ගිවිසුම් මගින් රැකියාවේ කොහොදේසි හා තියමයන් විධිමත් කිරීමේ අරමුණ ඇතිව සේවා යෝජකයාගේ හෝ සේවා යෝජක සංවිධාන සහ සේවක සංවිධාන අතර ස්වේච්ඡාවෙන් එකඟත්වයකට පත්විය හැකි යාන්ත්‍රණයක් ඇති කිරීම සහ විය දුරක්ෂ වශයෙන් හාවතා කිරීම සඳහා උනන්ද කිරීමට උවිත පියවර ජාතික තත්ත්වයන්ට, අනුව අවශ්‍ය විටක ගත යුතු වන්නේ ය.

5 වැනි වගන්තිය

1. මෙම සම්මුතිය මගින් සපයා ඇති වගකීමේ ප්‍රමාණය සන්නද්ධ හමුදා හා පොලීසිය සම්බන්ධයෙන් අදාළ කිරීම පිළිබඳ ජාතික නීති හා රෙගුලාසි වලින් තීරණය කළ යුතු ය.
2. ජාතනහ්තර සංවිධාන ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ 8 වැනි ලේදුයේ සඳහන් මූලධර්මයන්ට අනුව කිසියම් සාමාජිකයකු විසින් මෙම සම්මුතිය පිළිගැනීම හේතුවෙන් පවතින නීතිය ප්‍රදාන සිරත් හෝ ගිවිසුමක් මගින් සන්නද්ධ හමුදා හෝ පොලීසිය තුක්ත විදින කිසිදු අසිතියකට බලපෑමක් හොඳු යුතු ය.

6 වැනි වගන්තිය

රාජ්‍ය පර්පාලනයේ නියුත්ත රජයේ සේවකයින්ගේ කටයුතු සමග මෙම සම්මුතිය අදාළ නොවන අතර විය ඔවුන්ගේ අසිතිහාස හෝ තත්ත්වයට අගතියක් වන්නේ යයි වටහා නොගත යුතු ය.

ජාත්‍යන්තර කමිකරු ප්‍රමිතීන්

විශ්. ඩී. විස්. පුකාණ අංක 70

පළමුවන මුද්‍රණය

කර්තා : විස්. විච්. ඩී. මොහමඩ්

කවර සැකසුම සහ කාටුන් විතු : ජයල් උදය සමර්විර



පෙරේරික්-රබරී-පදනම
අංක 04, ඇඩමිස් ප්‍රවුත්ග
කොළඹ 04.

කොළඹ - අප්‍රේල් 2007 පළමුවන මුද්‍රණය

ISBN 955-607-048-6

පෙරවදන

ගෝලීයකරණය මූලික වගයෙන් සැලකෙන්නේ ආර්ථික ක්‍රියාවලියක් ලෙස ය. ඒ පිළිබඳව වූ සංවාදයන් බොහෝ විට කේත්ලගත වී ඇත්තේ ගෝලීයකරණය විසින් පාතික ආර්ථිකයන් කෙරෙහි සහ තරගකාරීන්ට උත්සහන් කිරීම සඳහා ආණ්ඩු කෙරෙහි විල්ල කරනු ලබන බලපෑම සම්බන්ධවත් විහි ප්‍රතිචලුයක් ලෙස දුප්පතුන් සහ පොනොසතුන් අතර වහු පරාතරය වැඩිවීමත් යන කරුණු වෙත ය. විහෙන් ගෝලීයකරණය ජාත්‍යන්තර සන්නිවේදනය සහ සන්නිවේදන ජාල ගොඩනැංවීම මෙන් ම සමාජයේ කෙශ්ටුය වැනි තවත් කෙශ්ටු ගණනාවක් තුළ ක්‍රියාත්මක වෙයි. කම්කරු කෙශ්ටුයට අදාළ ගෝලීය හැඩිතල සැකසීම පිළිබඳව ජගත් කම්කරු සංවිධානය (ජ.ක.ක.) සුවිශාල හැකියාවකින් යුත්ත ය. ජගත් කම්කරු සංවිධානයේ පාර්ශ්වකරුවන් වන්නේ ආණ්ඩු, පුද්ගලික අංශය සහ වැඩ කරන ජනතාවගේ නියෝජනයින් ය. ජගත් කම්කරු සංවිධානය විසින් ඉව කරනු ලබන කාර්යයන්හි ප්‍රතිචලුයක් ලෙස ලෙට පුරා වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සහතික වහු මූලික ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතින් පද්ධතියක් ගොඩනැගි තිබේ. වික්රේස්වීමේ නිදහස, සමාන කාර්යයන්ට සමාන පාරිභුමික ලබාධීමේ හිමිකම, වැඩ කරන කාන්තාවන් සඳහා වූ විශේෂ ආරක්ෂණ යන්ත්‍රණ සහ ප්‍රමා ගුම්ය ගොදාගැනීම

පිටපුභක්ම ආදිය ඉන් සමහරකි. ශ්‍රී ලංකාව මෙම ජගත් කමිකරු සංවිධානයේ මූලික සම්මුති පිළිගන්නා ලද ප්‍රමුඛ ආසියානු රටකි.

මෙම පොත් පිංච මගින් මූලික කමිකරු ප්‍රමිතීන් පිළිබඳ සංවාදය පුළුල් කිරීමටත් විම ප්‍රමිතීන් ශ්‍රී ලංකාව තුළ කියාත්මක කරවීම අපට හැකි වෙතැයි යන්න අපගේ බලාපොරාත්තුවයි.

අැස්ට්‍රේලියා බෙකර්

නොවාසික අධ්‍යක්ෂක
චිල්.රී.චිස්. ශ්‍රී ලංකා

පටුන

	පිටුව
1. ජාත්‍යන්තර කමිකරු ප්‍රමිතින්හි ආරම්භය	1
2. ජගත් කමිකරු සංවිධානය සහ වික්සන් ජාතීන්	5
3. ජගත් කමිකරු සංවිධානයේ ව්‍යුහය.	8
4. ජගත් කමිකරු සංවිධානයේ ප්‍රමිති සැකසීම	12
5. ජගත් කමිකරු සංවිධානයේ මූලික සම්මුතින්	14
6. මූලික මූලධිරුම සහ දේවා තියුක්තියෙහි අයිතිවාසිකම් පිළිබඳ ජගත් කමිකරු සංවිධාන (ඡ.ක.ස.) ප්‍රකාශනය සහ වීනි පසු විපරාම	22
7. සම්මුතින් ක්‍රියාවේ යෙදුව්ම සහ ප්‍රවර්ධනය	25
8. ගෝල්‍ය අශ්‍රීකයන් තුළ කමිකරු අයිතිවාසිකම් වඩා එළදුසී ලෙස ආරක්ෂා කිරීමේ වැදගත්කම	33
ඇමුණුම	41
ජගත් කමිකරු සංවිධාන සම්මුති අංක 87 සහ 98	

